

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 18 වගන්තිය ප්‍රකාරව පනවා ඇති 1979 අංක 08 දරන පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතන නියමාවලියේ 23 වගන්තිය හා විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම හා වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළදී තිරරෙදි යෙදීම, නාම පුවරුවක් හා ගේට්ටුව නැවත සැකසීම වෙනුවෙන් දරන ලද එකතුව රු.306,692 ක් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ වියදම් යටතේ දැක්වීම වෙනුවට ගොඩනැගිලි ගිණුමට ප්‍රාග්ධනික කිරීම හේතුවෙන් ගොඩනැගිලි වත්කම් හා වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරයේ ආලෝකය පාලනය සඳහා Vertical blinds වර්ගයේ තිරරෙදි එකතු කිරීම ප්‍රාග්ධන ස්වභාවයේ වියදමක් බැවින්ද ආයතනයේ ප්‍රධාන ශෛලමය නාම පුවරුව ඉදිකිරීම සඳහා වූ රඳවාගත් මුදලට අදාළ වැට් බදු මුදල රු.25,332ක්ද ගේට්ටුව සවිකිරීම දිර්ඝ කාලීන ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන ලද ඉදිකිරීමක් බැවින් එම වටිනාකමද ප්‍රාග්ධනික කර ඇත.	ගනුදෙනු ස්වභාවය අනුව වර්ගීකරණය කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) අලංකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කිරීම් වෙනම වත්කමක් ලෙස හඳුනාගෙන එහි ඵලදායී ජීව කාලය අනුව ක්ෂය කිරීම් සිදුකළ යුතු වුවද එම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන ලද රු.3,097,801 ක් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර ක්ෂය කිරීම් සිදුකර තිබුණි.	ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් ඇතුළත්ව ඇති බැවින් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර ක්ෂය කර ඇත.	ගනුදෙනු ස්වභාවය අනුව වර්ගීකරණය කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 9.1 (ආ) ඡේදය		විශේෂිත කාර්යයන් සඳහා මාණ්ඩලික තත්ත්වයේ නිලධාරීන්ට පමණක් එක් අවස්ථාවකදී රු.100,000 ක උපරිමයක් දක්වා තත්කාර්ය අතුරු අග්‍රිමයක් ලබාදිය හැකි නමුත් එම සීමාව ඉක්මවා අවස්ථා 09 කදී රු.120,300 සිට රු.952,959 දක්වා එකතු වටිනාකම රු.2,722,289 ක අත්තිකාරම් ලබාදී තිබුණි.	වර්තමානය වනවිට සීමාවන් නොඉක්මවන සේ වක්‍රලේඛයට අනුකූලව අත්තිකාරම් ලබා දීමට උපදෙස් ලබා දී ඇති බව.	වක්‍රලේඛ නියමයන් පරිදි කටයුතු කළ යුතුය.
(ආ) 2014 පෙබරවාරි 11 දිනැති අංක 02/2014 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛයේ 04 (ii)		පර්යේෂණයක් ආරම්භ කළ දින සිට මාස 06 ක් තුළ එකී යෝජනාවට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය ඇතුළත් අන්තර් පර්යේෂණ වාර්තාවක් පර්යේෂණ කළමනාකරණය සඳහා වන කමිටුවට ඉදිරිපත් කළ යුතු වුවත් අන්තර් පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබූ නිලධාරීන් 12 දෙනෙකු වෙත එකතුව රු.5,621,210 ක පර්යේෂණ දීමනා ගෙවා තිබුණි.	නිරීක්ෂණ නිවැරදි බව.	වක්‍රලේඛ නියමයන් පරිදි කටයුතු කළ යුතුය.
(ඇ) 2015 නොවැම්බර් 17 දිනැති අංක 15/2015 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වක්‍රලේඛ ලිපිය		විභාග පැවැත්වූ දින සිට මාස තුනක (03) කාලයක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කළ යුතු බවට නියම කර ඇතත් 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පවත්වන ලද පාඨමාලා 13 ක විභාග ප්‍රතිඵල 2025 අප්‍රේල් 01 දක්වා නිකුත් කර නොතිබුණු අතර 2023 අධ්‍යයන වර්ෂයේ පවත්වන ලද විභාගයන් 14 හි ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 8 සිට වර්ෂ 1 ½ දක්වා කාලයක් ප්‍රමාද වී තිබුණි.	2025 වර්ෂයේදී ප්‍රමාදය අවම කර ගැනීමට අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇති බව.	වක්‍රලේඛ නියමයන් පරිදි කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.49,809,583 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.143,243,767 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.93,434,184 පිරිහීමක්

නිරීක්ෂණය විය. මෙම පිරිහීමට හුවමාරු නොවන ප්‍රාග්ධන ආදායම් ලැබීම් අඩුවීම සහ මෙහෙයුම් වියදම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

- (අ) 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මුළු ආදායම රු.279,474,144 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ආදායම රු.338,997,253 ක් විය. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී මුළු ආදායම සියයට 17.56 කින් අඩුවී තිබුණි. මේ සඳහා මූලික වශයෙන්ම ත්‍යාග හා ප්‍රදාන හා රජයේ මූලධන ප්‍රදාන අඩුවීම බලපා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ මුළු වියදම රු.229,664,561 ක් වූ අතර 2023 වර්ෂයේ දී මුළු වියදම රු.195,753,486 ක් විය. ඒ අනුව මුළු වියදම සමාලෝචිත වර්ෂයේදී 2023 වර්ෂයට සාපේක්ෂව රු.33,911,075 ක් එනම් සියයට 17 ක වැඩි වීමක් පෙන්නුම් කර තිබුණි. මුළු වියදම තුළ පෞද්ගලික පඩිතාඩි රු.14,283,549 කින්ද, ස්වයං මූල්‍ය පාඨමාලා වියදම් රු.12,480,259 කින්ද, වෙනත් වියදම් රු.2,941,545 කින්ද වැඩිවීම සමාලෝචිත වර්ෂයේ වියදම් විචලනය වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂය තුළදී පාඨමාලා 06 ක් සඳහා ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව 03 සිට 07 දක්වා අඩු අගයක් ගෙන තිබූ අතර එකදු ශිෂ්‍යයෙකු හෝ ඉල්ලුම් නොකරන ලද පාඨමාලා 2 ක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවී තිබුණි.	පාඨමාලා නිර්ණායක සංශෝධනය නිසා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල මාධ්‍ය) සඳහා සිසුන් බඳවා ගැනීමක් සිදු නොවේ. පාලි සහතික පත්‍ර (සිංහල මාධ්‍ය) පාඨමාලාවද අයදුම්පත් නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක නොවේ.	පාඨමාලා සඳහා සිසුන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 වර්ෂයේ විභාග සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව ලියාපදිංචි සිසුන් සංඛ්‍යාවෙන් සියයට 40 ක් දක්වා අඩු මට්ටමක පැවතුණි. එක් අවුරුදු පාඨමාලාවක් වූ English for Buddhist Studies පාඨමාලාව සඳහා 2024 වර්ෂයේදී සිසුන් 12 දෙනෙකු ලියාපදිංචි කරවාගෙන තිබුණද වර්ෂය තුළ අදාළ විභාග පවත්වා නොතිබුණි.	2024 වර්ෂයේ අවසාන පරීක්ෂණයට පෙනී නොසිටි සිසුන් බොහෝමයක් නැවත ඊළඟ වර්ෂයේදී විභාගයට පෙනී සිටීම පදනම් වී ඇත. English for Buddhist Studies පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිවී පාඨමාලාව හදාරා තිබුණද විභාගය සඳහා සිසුන් අයදුම් කර නොතිබුණු බව.	අදාළ වර්ෂයන්හි විභාග පවත්වා ඒ සඳහා පෙනී සිටීමට සිසුන් යොමු කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2023 වර්ෂයේදී ආයතනය විසින් පර්යේෂණ උපාධි 23 ක් ප්‍රදානය කර තිබුණද ඊට සාපේක්ෂව 2024 වර්ෂයේදී පර්යේෂණ උපාධි 07 ක් පමණක් ප්‍රදානය	පර්යේෂණ උපාධි සඳහා ලියාපදිංචි වන සිසුන් අධ්‍යයන කාලය දීර්ඝ කර ගැනීම හේතුවෙන් එක් එක් සිසුන්ගේ පර්යේෂණ උපාධි කාලය අවසන් වන කාල පරාසය වෙනස් වන බව.	අදාළ අධ්‍යයන කාල පරිච්ඡේදය තුළ පර්යේෂණ උපාධි අවසන් කිරීම කෙරෙහි සිසුන් යොමු කිරීමට

කර තිබුණි. එනම් 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 70 ක පසුබෑමක් විය.

කටයුතු කළ යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මට අනුව ගෘහ භාණ්ඩ හා සවිකිරීම්, විද්‍යාගාර හා ඉගැන්වීම් උපකරණ හා කාර්යාල උපකරණ මිලදී ගැනීම් වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබූ රු.මිලියන 8,553ත් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් වැය කර තිබූ අතර පුස්තකාල පොත් මිලදී ගැනීම වෙනුවෙන් වාර්ෂික ඇස්තමේන්තුගත වියදම රු.500,000 ක් වුවද රු.1,208,277ක් වැය කර තිබුණි. එය ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට 142ක වැඩි වීමකි.	රජයේ ප්‍රාග්ධන වැය අනුමත නොවූ බැවින් ආයතනික ඉපයීම් තුළින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් ප්‍රසම්පාදනය කෙරුණි. පුස්තකාල පොත් මිලදී ගැනීම සඳහා වූ අරමුදලෙන් පුස්තකාල පොත් මිලට ගෙන ඇති බව.	අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන ඇස්තමේන්තු පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ආයතනයේ පුස්තකාලය පිහිටි ගොඩනැගිල්ල 2022 වර්ෂයේදී රු.583,651,554ක් වැයකර ඉදිකර තිබූ අතර 2024 ජනවාරි 31 දින ගොඩනැගිල්ල භාවිතය සඳහා විවෘත කර තිබුණි. එහෙත් ගොඩනැගිල්ල ඉදිකර ඉතා කෙටිකාලයක් තුළ වැසි ජලය කාන්දුවීම හේතුවෙන් ගොඩනැගිලි බිත්ති කිහිප තැනකින් පුපුරා ගොස් දිය සෙවෙල බැඳී තිබුණි. මේ හේතුවෙන් පුස්තකාල ගොඩනැගිල්ල තුළ ගබඩා කර ඇති ග්‍රන්ථ වලට හානි වීම මෙන්ම පාඨකයින්ට අපහසුතා ඇතිවීමේ අවදානමක් ඇතිවී ඇතත් මේ පිළිබඳව කොන්ත්‍රාත්කරු ලිඛිතව දැනුවත් කර අදාළ අළුත්වැඩියාවන් සිදුකර ගැනීමට කටයුතු නොකර තිබුණි. 2024 මාර්තු සිට 2024 අගෝස්තු දක්වා අවස්ථා තුනකදී එකතු වටිනාකම රු.19,673,824 ක රැඳවුම් මුදල් කොන්ත්‍රාත්කරු වෙත නිදහස් කර තිබුණි.	ගොඩනැගිල්ලේ දෙවන අදියර සඳහා ප්‍රතිපාදන නොලැබීම මත එය නතරවූ අතර ජල කාන්දුව කොන්ත්‍රාත්කරු ලවා නිවැරදි කර ගත් බව. ඉහළ මහලහි වැසි අවස්ථාවලදී බලපාන සුළං ප්‍රවාහ ආවරණය සඳහා ඉදි කිරීම් නොමැති බැවින් මෙය ජලරෝධකයක් යොදා ආවරණය කරන ලෙසද බිත්තියක පවතින බදාමයක පුපුරා යාම පිළිසකර කිරීමටද කොන්ත්‍රාත්කරු එකඟ වී ඇති බව. වැඩ ඉංජිනේරු නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව රඳවා ගැනීම් නියමිත කාල පරාසය තුළ නිදහස් කරන ලද බව.	රැඳවුම් මුදල් නිදහස් කිරීමට ප්‍රථම පවතින සියළු අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය
4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ක්‍රියාකාරී සැලැස්මේ හඳුනාගෙන තිබුණු ක්‍රියාකාරකම් 12න් එකක් වූ අධ්‍යයන පර්යේෂණ (Academic Research) ක්‍රියාකාරකම, ලභා කරගෙන නොතිබුණි. ඒ හේතුවෙන් ප්‍රවර්ධනය කරන ලද සාදාචාරාත්මක හා අධ්‍යාත්මික වටිනාකම් සමඟ රැකියා හැකියාව වැඩිදියුණු කිරීම සහ සමාජ සම්බන්ධතා පරාසය පුළුල් කිරීම සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම යන අරමුණට ලභා වීමට ප්‍රවර්ධන වර්ෂය තුළ නොහැකිව ඇත.	මාස 3 කට ආසන්න කාලයක් තුළ පැවති වැඩවර්ජනය මේ සඳහා බලපෑමක් ඇති කරන ලද බව.	ලභාකරගත හැකි ඉලක්ක හඳුනාගෙන ක්‍රියාකාරී සැලැස්ම සංශෝධනය කිරීමට කටයුතු කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අයවැයගත තොරතුරු, සත්‍ය තොරතුරු හා සමඟ සැසඳීමේදී වියදම් අයිතම 05 ක් සඳහා රු.1,006,676 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද කිසිදු මුදලක් වැය කර නොතිබුණු අතර ඇස්තමේන්තු කර නොතිබුණු වියදම් අයිතම 07 ක් සඳහා රු.11,870,935 ක් වැය කර තිබුණි. ඇස්තමේන්තු ගත කර නොතිබුණු ආදායම් අයිතම 10 කින් රු.12,973,241 ක ආදායමක්ද ලැබී තිබීමෙන් ඇස්තමේන්තු නිවැරදිව පිළියෙල කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අයවැය ලේඛනය වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.	අයවැය ලේඛනය ඵලදායී කාරකයක් ලෙස යොදා ගැනීමට කටයුතු කළ යුතුය.